



ශ්‍රී ලංකා
ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
පාර්ලිමේන්තුව

1989 අංක 9 දරන
හානිධාගාර තැන්පතු සහතික පනත

[සහතිකය සටහන් කළේ 1989 මැයි මස 11 වන දින]

ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී.

1989 මැයි මස 12 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ලැසට් පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී.

ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කරන ලදී.

කෙළඹ රජයේ ප්‍රකාශන කාර්යාංශයෙන් මිලදී ලබාගත හැකිය.

මිල: ශ්‍රී 45 යි.

ෆැපැල් ගාස්තුව: ශ්‍රී 75 යි.

[සහතිකය සටහන් කළේ 1989 මැයි මස 11 වන දින]

එල්. ඩී.—ඔ. 83/88

භාණ්ඩාගාර තැන්පතු සහතික නිකුත් කිරීම මගින් ආණ්ඩුව විසින් මුදල් ණයට ගැනීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනතකි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ :-

1. මේ පනත 1989 අංක 9 දරන භාණ්ඩාගාර තැන්පතු සහතික පනත යනුවෙන් හඳුන්වනු ලැබේ.

ප්‍රතිපාදන මණ්ඩලය.

2. (1) භාණ්ඩාගාර තැන්පතු සහතික ශ්‍රී ලංකාව තුළ නිකුත් කිරීමේ මගින් මුදල් ණයට ගැනීමට පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයක් මගින් අමාත්‍යවරයාට බලය පවරන ලද කවර අවස්ථාවක වුව ද එම යෝජනා සම්මතයේ සඳහන් ප්‍රමාණය නොඉක්මවන මුදල් ප්‍රමාණ ණයට ලබාගන්නා ලෙස අමාත්‍යවරයා විසින් භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයාට විධාන කළ හැකි ය; තව ද මේ පනත යටතේ නියායනු ලබන නිකුත් කරනු ලැබ මුදල් ගෙවිය යුතුව ඇති කල් පිරුණු භාණ්ඩාගාර තැන්පතු සහතික සඳහා මුදල් ගෙවීමට අවශ්‍ය විය හැකි මුදල් ප්‍රමාණ ද භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයා විසින් අමාත්‍යවරයාගේ අනුමතය ඇතිව භාණ්ඩාගාර තැන්පතු සහතික නිකුත් කිරීම මගින් කලින් කල ණයට ගත හැකි ය.

භාණ්ඩාගාර තැන්පතු සහතික නිකුත් කිරීම මගින් මුදල් ණයට ගැනීමට ඇති බලය.

(2) මේ පනත යටතේ භාණ්ඩාගාර තැන්පතු සහතික නිකුත් කිරීමේ හා ඒවාට මුදල් ගෙවීමේ කාර්ය සඳහා සහ ඒ සම්බන්ධයෙන් වූ සියලු ක්‍රියා හෝ දේවල්, මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින්, තත් කාර්යය සඳහා බලය දෙන ලද ඒ බැංකුවේ නිලධාරියෙකු විසින් භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයා වෙනුවෙන් ඉටු කරනු ලැබිය යුතු ය.

(3) මේ පනත යටතේ නිකුත් කරන ලද සෑම භාණ්ඩාගාර තැන්පතු සහතිකයකම භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයාගේ ප්‍රතිරූප අත්සන තිබිය යුතු ය.

(4) භාණ්ඩාගාර තැන්පතු සහතික නිකුත් කිරීමට සහ ඒවාට මුදල් ගෙවීමට අදාළ කාර්යයන් මුදල් මණ්ඩලය විසින්, ඒ සඳහා ලියවිල්ලකින් බලය පවරනු ලැබූ යම් තැනැත්තකුට පවරනු ලැබිය හැකි ය.

3. මේ පනත යටතේ නිකුත් කරන ලද භාණ්ඩාගාර තැන්පතු සහතිකවලින් නියෝජ්‍ය කරනු ලබන මුල් මුදල් ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ අරමුදලට මෙයින් වැයබර කරනු ලබන අතර එම මුදල් එයින් ගෙවිය යුතු ය.

භාණ්ඩාගාර තැන්පතු සහතිකවල මුල් මුදල් ඒකාබද්ධ අරමුදලට වැය බරක් විය යුතු බව.

4. භාණ්ඩාගාර තැන්පතු සහතික නිකුත් කිරීමෙන් ලැබෙන මුදල් ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ අරමුදලට බැර කළ යුතු ය.

භාණ්ඩාගාර තැන්පතු සහතිකවලින් ලැබෙන මුදල.

භාණ්ඩාගාර
තැන්පතු
සහතිකවල
මුදල් ගණන්
හි ඒවා
අවලංගු
පවතින
කාලසීමාව.

5. (1) මේ පනත යටතේ නිකුත් කරන ලද සෑම භාණ්ඩාගාර තැන්පතු සහතිකයක් ම උපරිම ඒකීය දහසක හෝ එහි ගුණිතයක මුදලට විය යුතු අතර, එම භාණ්ඩාගාර තැන්පතු සහතිකය නිකුත් කිරීමට පෙර අමාත්‍යවරයා විසින් නියම කරනු ලබන්නා වූ ද එන මුත් එය නිකුත් කළ දිනයෙන් අවුරුදු දෙකකට වඩා පසුව නො වන්නා වූ ද වේලාවක දී හෝ වේලාවන්වල දී එහි ධාරිතාව විසින් ඒ භාණ්ඩාගාර තැන්පතු සහතිකය ඉදිරිපත් කළ විට එය සඳහා සම මිලට මුදල් ගෙවිය යුතු ය.

(2) මේ පනත යටතේ නිකුත් කරන ලද භාණ්ඩාගාර තැන්පතු සහතිකයක් මත මුදල් ගෙවීමට ආණ්ඩුවට ඇති බැඳීම, එම භාණ්ඩාගාර තැන්පතු සහතිකය නිකුත් කළ දිනයෙන් පසු අවුරුදු හයක් ඉකුත් වූ පසුව අවසාන විය යුතු අතර එම කාලපරිච්ඡේදය ඉකුත් වූ පසුව එම භාණ්ඩාගාර තැන්පතු සහතිකයෙන් නියෝජනය කරනු ලබන මුල් මුදල හෝ එම මුල් මුදල නොගෙවීම සම්බන්ධයෙන් වූ යම් වත්දි මුදලක් හෝ ගෙවනු ලැබීමට එම භාණ්ඩාගාර තැන්පතු සහතිකයේ ධාරිතාවට හිමිකම් නො ලැබිය යුතු ය.

භාණ්ඩාගාර
තැන්පතු
සහතිකවලට
මුදල් ගෙවීම.

6. භාණ්ඩාගාර තැන්පතු සහතිකවලින් නියෝජනය කරනු ලබන මුල් මුදල් ගෙවීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රමාණ ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ අරමුදලින් විසර්ජනය කළ යුතු අතර එම භාණ්ඩාගාර තැන්පතු සහතිකවලට මුදල් ගෙවිය යුතු වන අවස්ථාවේ දී භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයා විසින් එම මුල් මුදල කොළඹ භාණ්ඩාගාරයේ දී හෝ මුදල් මණ්ඩලය විසින් තීරණය කරනු ලබන වෙනත් ස්ථානයක දී හෝ ගෙවිය යුතු ය.

ආපසු
ගෙවන ලද
භාණ්ඩාගාර
තැන්පතු
සහතික
අවලංගු කිරීම.

7. භාණ්ඩාගාර තැන්පතු සහතිකවලින් නියෝජනය කරනු ලබන මුල් මුදල් ප්‍රමාණ ආපසු ගෙවනු ලැබූ විට, එම සහතික මත බැංකුවට භාරදිය යුතු අතර මහ බැංකුව විසින් ඒවා අවලංගු කරවා ශ්‍රී ලංකා ආණ්ඩුව වෙනුවෙන් නැවත යුතු ය.